



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2025 විෂය නිර්දේශය

නියාමක ප්‍රශ්න පත්‍රය

අදියර 03

3801 - මූල්‍ය වාර්තාකරණය [FAR]

අධ්‍යාපන සහ පුහුණුකිරීම් අංශයේ ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
3801 - මූල්‍ය වාර්තාකරණය (FAR)
නියාමක ප්‍රශ්න පත්‍රය

අයදුම්කරුවන්ට උපදෙස් (කරුණාකර අවධානයෙන් කියවන්න) :

දෙනු ලබන කාලය:

- කියවීම සඳහා : විනාඩි 15 යි.
- ලිවීම සඳහා : පැය 03 යි.

ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය:

- A කොටස, B කොටස සහ C කොටස ලෙස කොටස් 3 කින් මෙම ප්‍රශ්න පත්‍රය සමන්විතය.
- A කොටස, B කොටස සහ C කොටස්වල සියළුම ප්‍රශ්නවලට උත්තර ලිවිය යුතුය.

ලකුණු:

- එක් එක් කොටස සඳහා ලකුණු :

කොටස	ලකුණු
A	20
B	30
C	50
එකතුව	100

- එක් එක් ප්‍රශ්නය සඳහා ප්‍රශ්නය සමග ලකුණු පෙන්වා ඇත.
- මෙම ප්‍රශ්න පත්‍රය සඳහා සමත්වීමේ ලකුණු 50 කි.

උත්තර:

- සියළුම උත්තර, සපයනු ලබන උත්තර පොත්වල ලිවිය යුතුය. ප්‍රශ්නපත්‍රවල ලියනු ලබන උත්තර ලකුණු දීම සඳහා සලකා බලන්නේ නැත.
- එක් එක් ප්‍රශ්නය සඳහා ඔබේ උත්තරය අළුත් පිටුවකින් ආරම්භ කරන්න.
- සියලුම පෙර වැඩ පැහැදිලිව පෙන්නුම් කළ යුතුය.
- තීරුවල උත්තර නොලිවිය යුතුය.

උත්තර පොත්:

- එක් එක් උත්තර පොතේ මුල් පිටුවේ උපදෙස් පෙන්වා ඇත.

ගණකයන්හු:

- සංකේත විජගණිතමය හා අවකලනය සඳහා පහසුකම් සලසා ඇති ඒවා හැර ඕනෑම ගණක යන්ත්‍රයක් අයදුම්කරුවන්ට භාවිත කිරීමට අවකාශය ඇත. වැඩසටහන් කළ හැකි ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ඇමුණුම්:-

- කළයුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුව - එක් එක් ප්‍රශ්නය (වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න හැර) කළ යුතු ක්‍රියාවකින් ආරම්භ වේ.
- කළයුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුවේ දී ඇති නිර්වචනය මත පදනම්ව අයදුම්කරුවන් විසින් ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතුය.

01 වන ප්‍රශ්නය

මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක ආකෘතිමය රාමුව, ගිණුම්කරණ ප්‍රමිතීන් සංවර්ධනය කිරීම සහ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සඳහා අධිකාරී සපයයි.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) පොදු අරමුණු සඳහා වූ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ **සඳහන් කරන්න.** (ලකුණු 02)
- (b) සංකල්පනාත්මක ආකෘතිමය රාමුවට අනුව, මූල්‍ය තොරතුරුවල ප්‍රයෝජනවත්භාවය වැඩි කරණු ලබන ඉණාත්මක ලක්ෂණ තුනක් (03) **හඳුනා දක්වන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 05)

02 දෙවන ප්‍රශ්නය

මූල්‍ය ප්‍රකාශනවල ප්‍රධාන පරිශීලකයින් සඳහා තිරසාරභාවයට අදාළ මූල්‍ය හෙළිදරව් කිරීම වඩාත් වැදගත් වෙමින් පවතී. ශ්‍රී ලංකා මූල්‍ය වර්තාකරණ ප්‍රමිතවල S1 සහ S2 තිරසාරභාවයට අදාළ හෙළිදරව් කිරීම් සඳහා ස්ථාවර සහ සැසඳිය හැකි රාමුවක් සපයයි.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) SLFRS S1 තිරසාරභාවයට අදාළ මූල්‍ය තොරතුරු හෙළිදරව් කිරීම සඳහා වන පොදු අවශ්‍යතා හි ප්‍රධාන අරමුණ **සඳහන් කරන්න.** (ලකුණු 02)
- (b) SLFRS S1 යටතේ අවශ්‍ය ප්‍රධාන හෙළිදරව් කිරීමේ ක්ෂේත්‍ර තුනක් (03) **හඳුනා දක්වන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය

නවීන ව්‍යාපාර ආයතනවල ඩිජිටල් ගිණුම්කරණ පද්ධති බහුලව භාවිතා වේ. මූල්‍ය තොරතුරුවල අඛණ්ඩතාවය (Integrity) පවත්වා ගැනීම සඳහා දත්තවල ආරක්ෂාව සහ නිරවද්‍යතාවය සහතික කිරීම ඉතා වැදගත් වේ.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) ඩිජිටල් ගිණුම්කරණ පද්ධතිවල පොදු වැරදි දෙකක් (02) **හඳුනා දක්වන්න.** (ලකුණු 02)
- (b) ගිණුම්කරණ වැරදි වැළැක්වීමට හෝ නිවැරදි කිරීමට කෘත්‍රීම බුද්ධිය (AI) උපකාර වන ආකාර තුනක් (03) **සඳහන් කරන්න.** (ලකුණු 03)
(මුළු ලකුණු 05)

04 වන ප්‍රශ්නය

මූල්‍ය වාර්තාකරණයේ සහ තිරසාරභාවය පිළිබඳ හෙළිදරව් කිරීම්වල සංගතතාවය සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව ගිණුම්කරණ ප්‍රමිතීන් සහ තිරසාරභාවය පිළිබඳ ප්‍රමිතීන් අනුගමනය කර ඇත.

ඔබ විසින් කළ යුතු දෑ:

(a) ගිණුම්කරණ සහ තිරසාරභාවය පිළිබඳ ප්‍රමිතීන් අනුගමනය කිරීමේදී, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ (CA ශ්‍රී ලංකා) කාර්යභාරය පැහැදිලි කරන්න. (ලකුණු 03)

(b) ඉහත සඳහන් කාර්යභාරය ඉටු කිරීමේදී CA ශ්‍රී ලංකා ආයතනයට සහාය වීම සඳහා පිහිටුවා ඇති කමිටු දෙකක් (02) හඳුනා දක්වන්න. (ලකුණු 02)

(මුළු ලකුණු 05)

A කොටසේ අවසානය

අනිවාර්ය ප්‍රශ්න තුන(03) කි.
(මුළු ලකුණු 30)

B කොටස

05 වන ප්‍රශ්නය

(a) 2024 අප්‍රේල් 01 වන දින, සීමාසහිත Sun සමාගම විසින් රු.10,000,000/- කට යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. ගිණුම්කරණ අරමුණු සඳහා, යන්ත්‍රය වසර 5 ක් පුරා සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ. කෙසේවෙතත්, බදු අරමුණු සඳහා, යන්ත්‍රය වසර 4 ක් පුරා සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ. අදාළ ආදායම් බදු අනුපාතය 30% කි.

ඔබ විසින් කළ යුතු දෑ:

යන්ත්‍රය සම්බන්ධයෙන් 2025 මාර්තු 31 වන දිනට විලම්භිත බදු වත්කම/වගකීම ගණනය කරන්න.

(ලකුණු 03)

(b) 2025 මාර්තු 31 වන දිනට, LKAS 19 ප්‍රමිතියට අනුව රු.2,500,000/- ක් පාරිතෝෂික වගකීම ලෙස සීමාසහිත Sun සමාගම ඇස්තමේන්තු කර ඇත.

ඔබ විසින් කළ යුතු දෑ:

LKAS 19 - සේවක ප්‍රතිලාභ ප්‍රමිතියට අනුව පාරිතෝෂික ප්‍රතිපාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතු හෙළිදරව් කිරීම් දෙකක් (02) හඳුනා දක්වන්න. (ලකුණු 02)

(c) සීමාසහිත Sun සමාගම 2025 පෙබරවාරි 01 වන දින යන්ත්‍රයක් විකිණීමට සහ මාස හයක් සඳහා නොමිලේ නඩත්තු සේවා සැපයීමට ගනුදෙනුකරුවෙකු සමඟ ගිවිසුමකට එළඹුණි. මුළු කොන්ත්‍රාත් මිල රු.5,000,000/- කි. යන්ත්‍රය වහාම බාරදෙන ලදී.

සංරචකවල තනි විකුණුම් මිල ගණන් පහත පරිදි වේ:

- යන්ත්‍රය : රු. 4,800,000/-
- නඩත්තුව : රු. 200,000/-

ඔබ විසින් කළ යුතු දෑ:

SLFRS 15 - ගනුදෙනුකරුවන් සමඟ වන ගිවිසුම්වලින් වන අයහාරය යටතේ පියවර 5 හි ආකෘතියට අනුව 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම හඳුනාගත යුතු ආකාරය පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 10)

6 වන ප්‍රශ්නය

සීමාසහිත මාර්ස් (පෞද්ගලික) සමාගමේ 2025 මාර්තු 31 සහ 2024 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත සඳහන් පරිදි වේ:

සීමාසහිත මාර්ස් (පෞද්ගලික) සමාගම

මූල්‍ය තත්ත්ව ප්‍රකාශන

(රු.'000)

මාර්තු 31 දිනට	2025	2024
ජංගම නොවන වත්කම්		
දේපළ, පිරිසත සහ උපකරණ	18,800	17,900
ජංගම වත්කම්		
තොග	6,200	5,800
වෙළෙඳ සහ වෙනත් ලැබිය යුතු මුදල්	6,000	5,400
මුදල් සහ මුදල් වලට සමාන දෑ	1,800	2,400
මුළු වත්කම්	14,000	13,600
	32,800	31,500
ස්කන්ධය සහ වගකීම්		
ස්කන්ධය		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	25,000	25,000
රඳවාගත් ඉපැයුම්	3,600	2,400
	28,600	27,400
ජංගම නොවන වගකීම්		
දිගුකාලීන ණය	2,000	1,000
සේවක ප්‍රතිලාභ (පාරිතෝෂික සඳහා ප්‍රතිපාදන)	420	360
	2,420	1,360
ජංගම වගකීම්		
වෙළෙඳ ගෙවිය යුතු මුදල්	1,780	1,740
ගෙවිය යුතු ආදායම් බදු	-	1,000
	1,780	2,740
මුළු ස්කන්ධය සහ වගකීම්	32,800	31,500

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා බදු පසු ලාභය රු.2,000,000/- කි.
- (2) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් බදු වියදම රු.800,000/- කි.

- (3) 2025 මාර්තු 31 සහ 2024 මාර්තු 31 දිනට දේපල, පිරියත සහ උපකරණවල සමුච්චිත ක්ෂයවීම් පිළිවෙලින් රු.3,200,000/- සහ රු.2,600,000/- කි.
- (4) වර්ෂය සඳහා ණය මත පොලී වියදම රු.150,000/- ක් වූ අතර එය වර්ෂය තුළ ගෙවන ලදී. වර්ෂය තුළ වෙනත් ණය ආපසු ගෙවීම් සිදු කර නොමැත.
- (5) රු.600,000/- ක් පිරිවැය වූ සම්පූර්ණයෙන් ක්ෂය කළ වාහනයක්, 2024 අප්‍රේල් 01 වන දින රු.150,000/- කට විකුණන ලදී.
- (6) 2024 මැයි 01 වන දින නව යන්ත්‍රයක් මිලදී ගෙන එදිනම එය ප්‍රාග්ධනික කරන ලදී.
- (7) වර්ෂය තුළ, සමාගම එහි සාමාන්‍ය කොටස්හිමියන්ට රු.800,000/- ක අතුරු ලාභාංශ ගෙවා ඇත.
- (8) වර්ෂය සඳහා පාරිතෝෂික ප්‍රතිපාදනය රු.120,000/- කි.

ඔබ විසින් කළ යුතු දෑ:

2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා **සීමාසහිත මාර්ස් (පුද්ගලික) සමාගමේ** මුදල් ප්‍රවාහ ප්‍රකාශනය වක්‍ර ක්‍රමය භාවිත කරමින් පිළියෙල කරන්න. (ලකුණු 10)

07 වන ප්‍රශ්නය

- (a) **සීමාසහිත මූන් සමාගම** විසින් 2024 අප්‍රේල් 01 වන දින වසර 3 ක කාලයක් සඳහා කල්බදු ගිවිසුමකට එළඹුණි. වාර්ෂික කල්බදු වාරිකය රු.1,200,000/- ක් වූ අතර, එය සෑම වසරකම මාර්තු 31 වන දින ගෙවිය යුතුය. ඊට අමතරව, **සීමාසහිත මූන් සමාගම** රු.800,000/- ක පූර්ව කල්බදු ගෙවීමක් කර ඇත. වාර්ෂික ව්‍යංග පොලී අනුපාතය 10% කි.

ඔබ විසින් කළ යුතු දෑ:

2025 මාර්තු 31 වන දිනට / අවසන් වූ වර්ෂය සඳහා ඉහත කල්බද්දට අදාළව අගයන් හඳුනාගත යුතු ආකාරය පැහැදිලි කරන්න. (ලකුණු 06)

- (b) 2025 මාර්තු 15 වන දින, **සීමාසහිත මූන් සමාගම** වෙත රුපියල් මිලියන 5 ක නෛතික හිමිකම් පෑමක් පිළිබඳව දැනුම් දෙන ලදී. නීතිමය උපදෙස් අනුව වන්දි ගෙවීමක් අවශ්‍ය විය හැකි නමුත් එහි සසම්භාවී හැකියාවක් නොමැති (not probable) බව යෝජනා කෙරේ.

ඔබ විසින් කළ යුතු දෑ:

- (i) LKAS 37 - ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතයට අනුව 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල නෛතික හිමිකම් පෑම සලකා බැලිය යුතු ආකාරය පැහැදිලි කරන්න. (ලකුණු 02)
- (ii) නෛතික හිමිකම් පෑමට අදාළව මූල්‍ය ප්‍රකාශනවල කළ යුතු හෙළිදරව් කිරීම් දෙකක් (02) **සඳහන්** කරන්න. (ලකුණු 02)

(මුළු ලකුණු 10)

B කොටසේ අවසානය

ප්‍රශ්න අංක 08

සීමාසහිත මෙට්‍රෝ වීල්ස් පොදු සමාගමෙහි (රෝද නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ව්‍යාපාරයේ නියැලී සිටින සමාගමක්) ගිණුම් පොත්වලින් 2025 මාර්තු 31 වන දිනට පහත සඳහන් ශේෂ පිරික්සුම උපුටාගෙන ඇත:

සීමාසහිත මෙට්‍රෝ වීල්ස් පොදු සමාගම
2025 මාර්තු 31 වන දිනට ශේෂ පිරික්සුම (රු.'000)

	හර	බැර
ප්‍රකාශිත ප්‍රාග්ධනය (සාමාන්‍ය කොටස් 40,000,000)		400,000
රඳවා ගත් ඉපැයීම්, 2024 අප්‍රේල් 01 වන දිනට		18,000
දේපල, පිරිසක සහ උපකරණ, පිරිවැයට:		
ඉඩම සහ ගොඩනැගිලි, පිරිවැයට (ඉඩමේ පිරිවැය - රු. මිලියන 120)	180,000	
යන්ත්‍ර	65,000	
මෝටර් වාහන	15,000	
උපකරණ	7,000	
2024 අප්‍රේල් 01 වන දිනට සමුච්චිත ක්ෂය:		
ගොඩනැගිලි		18,000
යන්ත්‍ර		21,000
මෝටර් වාහන		4,000
උපකරණ		600
ප්‍රාග්ධන නොනිමි වැඩ - ගොඩනැගිලි	85,000	
තොගය, 2025 මාර්තු 31 වන දින, පිරිවැයට	110,000	
වෙළඳ ලැබිය යුතු මුදල් / වෙළඳ ගෙවිය යුතු මුදල්	105,000	28,000
අතැති මුදල් සහ බැංකුවේ ඇති මුදල්	114,800	
2024 අප්‍රේල් 01 වන දිනට, වෙළඳ ලැබිය යුතු මුදල් සඳහා වන ප්‍රතිපාදනය		18,000
දිගු කාලීන ණය		60,000
ගෙවූ ආදායම් බදු	11,000	
විකුණුම් පිරිවැය / විකුණුම්	680,000	940,000
ගෙවිය යුතු ආදායම් බදු, 2024 අප්‍රේල් 01 වන දිනට		10,000
වෙනත් ආදායම්		4,000
ඉදිරියට කළ ගෙවීම්	4,800	
ගෙවූ අතුරු ලාභාංශ	20,000	
පරිපාලන වියදම්	75,000	
බෙදාහැරීමේ වියදම්	40,000	
වෙනත් වියදම්	9,000	
	1,521,600	1,521,600

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) 2022 ජූලි 01 වන දින රු.8,000,000/- කට මිලදී ගත් මෝටර් රථයක් 2025 මාර්තු 31 වන දින රු.6,500,000/- කට විකුණන ලදී. ලැබුණු මුදල්, මුදල් ගිණුමේ සහ විකුණුම් ගිණුමේ සටහන් කිරීම හැර වෙනත් කිසිදු සටහන් නොමැත.
- (2) දේපල, පිරිසත සහ උපකරණ, පිරිවැය මත, සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ. දේපල, පිරිසත සහ උපකරණවල ප්‍රයෝජනවත් ආයු කාලය පහත පරිදි වේ:

ගොඩනැගිලි	:	අවුරුදු 50
යන්ත්‍ර	:	අවුරුදු 10
උපකරණ	:	අවුරුදු 05
මෝටර් වාහන	:	අවුරුදු 04
- (3) සමාගම, 2025 මාර්තු 31 වන දිනට යන්ත්‍ර සඳහා හානිකරණ පරීක්ෂණයක් සිදු කළ අතර, නැවත අයකර ගත හැකි මුදල රු.35,000,000/- ක් බව අනාවරණය විය. හානිකරණය සම්බන්ධයෙන් ගිණුම් පොත්වල ගැලපීම් සිදු කර නොමැත.
- (4) 2024 ජූලි 01 වන දින, ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සමාගම විසින් 12% ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ රුපියල් මිලියන 60 ක් ණයට ගත්තේය. ඉදිකිරීම් එම දිනයේදීම ආරම්භ කරන ලදී. 2026 ජූලි 01 වන දින සිට ණය ගෙවීම් ආරම්භ කෙරේ. වාර්ෂික පොලිය සඳහා ගිණුම්වල සටහනක් සිදු කර නොමැත.
- (5) සමාගම විසින් පසුගිය මූල්‍ය වර්ෂය තුළ කපා හරින ලද රු.1,800,000/- ක බොල් ණයක් මෙම වර්ෂය තුළ නැවත අය කරගෙන ඇත. මෙම මුදල, වෙළඳ ලැබිය යුතු මුදල් ගිණුමට බැර කර ඇත. තවද, 2025 මාර්තු 31 දිනට ඉතිරි වෙළඳ ලැබිය යුතු මුදල් ශේෂයෙන් 5% ක ප්‍රතිපාදනයක් වෙළඳ ලැබිය යුතු මුදල් සඳහා පවත්වාගෙන යාමට තීරණය කරන ලදී.
- (6) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා විගණන සහ බදු උපදේශන ගාස්තු පිළිවෙලින් රු.1,000,000/- සහ රු.600,000/- ක් වූ අතර, 2025 අප්‍රේල් මාසයේදී ගෙවන ලදී. කෙසේවෙතත්, මේවා 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ගිණුම්ගත කර නොමැත. ඉදිරියට කළ ගෙවීම් ගිණුම 2025 සම්පූර්ණ ලීන් වර්ෂය සඳහා කරන ලද කුලී ගෙවීම් නියෝජනය කරයි.
- (7) 2024/25 සඳහා ඇස්තමේන්තුගත ආදායම් බදු වගකීම රු.8,000,000/- කි. මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් සිදු කර නොමැත. 2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීම් වර්ෂය තුළදී සිදු කරන ලදී.
- (8) 2025 මාර්තු 31 වන දින වන විට, ඉඩමේ පසුකාලීන මැනීමේ ප්‍රතිපත්තිය ප්‍රත්‍යාගණන ආකෘතියට වෙනස් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, ඉඩම ප්‍රත්‍යාගණනය කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රත්‍යාගණන ලාභය රුපියල් මිලියන 20 ක් වූ අතර, එය ගිණුම් පොත්වල සටහන් කර නොමැත.
- (9) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 2025 මැයි 20 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී කොටසකට ශත 75 ක අවසාන ලාභාංශයක් අනුමත කර ඇත. මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය 2025 ජූනි 30 වන දින දෙන ලදී.

ඔබ විසින් කළ යුතු දෑ:

ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකාරයෙන්, සීමාසහිත මෙට්‍රෝ විල්ස් පොදු සමාගමෙහි පහත සඳහන් දෑ පිළියෙල කරන්න:

- (a) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ලාභා'ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය). (ලකුණු 10)
 - (b) 2025 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. (ලකුණු 08)
 - (c) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය. (ලකුණු 03)
 - (d) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා දේපළ, පිරියත සහ උපකරණවල වෙනස්වීම් දැක්වෙන සටහන. (ලකුණු 04)
- (මුළු ලකුණු 25)

ප්‍රශ්න අංක 09

පහත සඳහන් තොරතුරු, 2025 මාර්තු 31 සහ 2024 මාර්තු 31 දිනට / දිනෙන් අවසන් වූ වර්ෂ සඳහා සීමාසහිත Vega පොදු සමාගමෙන් උපුටා ගන්නා ලදී:

(රු.'000)

දිනෙන් අවසන් වූ වර්ෂ සඳහා	2025 මාර්තු 31	2024 මාර්තු 31
විකුණුම්	1,850,000	1,620,000
විකුණුම් පිරිවැය	(1,420,000)	(1,260,000)
දළ ලාභය	430,000	360,000
පොළී වියදම	(22,000)	(20,000)
ආදායම් බදු	(18,000)	(16,500)
බදු පසු ශුද්ධ ලාභය	150,000	123,500
මාර්තු 31 දිනට	2025	2024
ජංගම වත්කම්	980,000	1,120,000
ජංගම වගකීම්	140,000	130,000
වෙළෙඳ ලැබිය යුතු මුදල්	580,000	460,000
තොගය	120,000	115,000
වෙළෙඳ ගෙවිය යුතු මුදල්	130,000	120,000
පොළී සහිත ණය	60,000	65,000
කොටස්හිමියන්ගේ ස්කන්ධය	180,000	200,000
නිකත් කරන ලද කොටස් ගණන ('000)	20,000	20,000

ණයට විකුණුම් මුළු විකුණුම්වලින් 70% ක් වන අතර ගැනුම්වලින් 85% ක් ණය පදනම මත සිදු කෙරේ.

ඔබ විසින් කළ යුතු දෑ:

(a) ඉහත සඳහන් තොරතුරු මත පදනම්ව, 2025 මාර්තු 31 දිනට අවසන් වූ වර්ෂය / අවසන් දිනය සඳහා පහත සඳහන් අනුපාතයන් ගණනය කරන්න:

- (i) දළ ලාභ අනුපාතය.
- (ii) ශුද්ධ ලාභ අනුපාතය.
- (iii) ණයගැති එකතු කිරීමේ කාලය.
- (iv) ණයහිමි පියවීමේ කාලය.
- (v) කොටසක ඉපැයීම්.

(ලකුණු 05)

(b) සීමාසහිත Vega පොදු සමාගම, නියැලී සිටින කර්මාන්තයේ කර්මාන්ත සාමාන්‍ය අනුපාතිකයකින් පහත දැක්වේ:

දළ ලාභ අනුපාතය	25%
ශුද්ධ ලාභ අනුපාතය	10%
ණයගැති එකතු කිරීමේ කාලය	දින 90
ණයහිමි පියවීමේ කාලය	දින 60
කොටසක ඉපැයීම්	රු.8/-

ඔබ විසින් කළ යුතු දෑ :

සැලකිය යුතු විචලනයන් සඳහා විය හැකි හේතු පැහැදිලි කරමින් සීමාසහිත Vega පොදු සමාගමෙහි අනුපාත, කර්මාන්තයේ සාමාන්‍යයන් සමඟ සංසන්දනය කරමින් සාරාංශ වාර්තාවක් පිළියෙල කරන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 10)

10 වන ප්‍රශ්නය

2024 අප්‍රේල් 01 වන දින, සීමාසහිත **Orian** පොදු සමාගම (OP), සීමාසහිත **Nova** පොදු සමාගමෙහි (NP) සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් 75% ක් රුපියල් මිලියන 90 කට අත්පත් කර ගත්තේය. 2025 මාර්තු 31 වන දිනට සීමාසහිත **Orian** පොදු සමාගම (OP) සහ සීමාසහිත **Nova** පොදු සමාගමෙහි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන පහත සඳහන් පරිදි වේ:

මූල්‍ය තත්ත්ව ප්‍රකාශන (රු.'000)

2025 මාර්තු 31 දිනට	සීමාසහිත Orian පොදු සමාගම	සීමාසහිත Nova පොදු සමාගම
ජංගම නොවන වත්කම්:		
දේපල, පිරිසත, සහ උපකරණ - ධාරණ අගයට	120,000	80,000
සීමාසහිත Nova පොදු සමාගමෙහි සිදු කළ ආයෝජනය	90,000	-
ජංගම වත්කම්:		
නොග	18,000	22,000
වෙළෙඳ සහ අනෙකුත් ලැබිය යුතු මුදල්	20,000	14,000
සීමාසහිත Nova පොදු සමාගමෙන් ලැබිය යුතු මුදල	3,000	-
මුදල් සහ මුදල් වලට සමාන දෑ	5,000	2,500
	46,000	38,500
මුළු වත්කම්	256,000	118,500
ස්කන්ධය සහ වගකීම්:		
ස්කන්ධය:		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	150,000	60,000
රඳවාගත් ඉපැයීම්	30,000	10,000
	180,000	70,000
ජංගම නොවන වගකීම්:		
දිගු කාලීන ණය	40,000	30,000
ගෙවිය යුතු සේවක ප්‍රතිලාභ	6,000	3,500
ජංගම වගකීම්:		
වෙළඳ ගෙවිය යුතු මුදල්	27,000	12,000
සීමාසහිත Orian පොදු සමාගමට ගෙවිය යුතු මුදල	-	3,000
ගෙවිය යුතු ආදායම් බදු	3,000	-
	30,000	15,000
මුළු ස්කන්ධය සහ වගකීම්	256,000	118,500

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) අත්පත් කර ගත් දිනට, පාලනය නොවන හිමිකමෙහි සාධාරණ අගය [Non-Controlling Interest (NCI)] රු. මිලියන 25 කි. **සීමාසහිත Nova පොදු සමාගමෙහි** හඳුනාගත හැකි ශුද්ධ වත්කම්වල සාධාරණ වටිනාකම ඒවායේ පොත් අගයට සමාන වේ. අත්පත් කර ගත් දිනට, **සීමාසහිත Nova පොදු සමාගමෙහි** රඳවාගත් ඉපැයීම් රු. මිලියන 4 කි.
- (2) 2024 ජූලි 01 වන දින, **සීමාසහිත Nova පොදු සමාගම** රු. මිලියන 5 ක් වටිනා භාණ්ඩ **සීමාසහිත Orian පොදු සමාගම** වෙත විකුණා ඇත. **සීමාසහිත Nova පොදු සමාගම** පිරිවැයෙන් 25% ක ලාභයක් තබාගෙන ඇත. 2025 මාර්තු 31 වන දින වන විට **සීමාසහිත Nova පොදු සමාගම** වෙතින් මිලදී ගත් රු. මිලියන 1 ක වටිනාකමකින් යුත් අලෙවි නොවූ තොග **සීමාසහිත Orian පොදු සමාගමේ** ගබඩාවේ ඉතිරිව පැවතුණි.
- (3) 2025 මාර්තු 31 වන දින, භානිකරන පරීක්ෂණයක් සිදුකරන ලද අතර, එහිදී අනාවරණය වූයේ සමාගම අත්පත් කර ගැනීමෙන් ඇති වූ කීර්ති නාමය රු. මිලියන 4 කින් භානිකරණය වී ඇති බවයි.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) **සීමාසහිත Nova පොදු සමාගම** අත්පත් කර ගැනීම මත ඇති වූ කීර්තිනාමය ගණනය කරන්න. (ලකුණු 04)
 - (b) 2025 මාර්තු 31 වන දිනට **සීමාසහිත Orian පොදු සමාගම** සමූහයේ ඒකාබද්ධ මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය පිළියෙල කරන්න. (ලකුණු 11)
- (මුළු ලකුණු 15)

C කොටසේ අවසානය

කළයුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුව

මට්ටම	ක්‍රියා ලැයිස්තුව	නිර්වචනය	සිසුන් සඳහා විස්තරාත්මක උපදෙස්
මතක තබා ගැනීම කරුණු, පද, මූලික සංකල්ප හෝ පිළිතුරු, ඒවායේ තේරුම නිසි ලෙස තේරුම් නොගෙන සිහිපත් කිරීම වේ	හඳුනා දක්වන්න.	කෙනෙකුගේ හෝ යමක් හඳුනා දැක්වීම.	මාතෘකාවේ ප්‍රධාන කොටස් සොයා නම් කරන්න.
	නිර්වචනය කරන්න.	වචනයක් හෝ සංකල්පයක් තේරුම් ගැනීම.	පදයක හෝ සංකල්පයක පැහැදිලි අර්ථයක් ලබා දීම.
	හඳුනා ගන්න	පෙර දැක නොමැති දෙයක් පිළිබඳ දැනුවත්භාවය.	පෙර ඉගෙනීමේ වලින් යමක් සොය දැන ගැනීම.
	සඳහන් කරන්න	පැහැදිලි සහ සංක්ෂිප්ත ලෙස තොරතුරු ප්‍රකාශ කිරීම.	ප්‍රධාන කරුණු හෝ සංකල්ප සරල ආකාරයෙන් ප්‍රකාශ කිරීම.
	ලැයිස්තුගත කරන්න	නම්, සංඛ්‍යා හෝ අයිතම මාලාවක්.	ප්‍රධාන කරුණු සංවිධානාත්මකව ලිවීම.
	සටහන් කරන්න	පද්ධතියකට (ගිණුම්කරණය නොවේ) තොරතුරු ඇතුළත් කිරීම.	අදාළ විස්තර පැහැදිලිව හා නිවැරදිව ඇතුළත් කිරීම.
අවබෝධය තොරතුරුවල අර්ථය අවබෝධ කර ගැනීම සහ ඒවා අර්ථකථනය කිරීමට හෝ පැහැදිලි කිරීමට හැකිවීම	ගොඩ නගන්න	මූලිකාංග ඒකාබද්ධ කිරීමෙන් යමක් ගොඩ නැගීම.	විවිධ කොටස් මගින් සමස්ථයක් ලෙස අර්ථවත් බවට පත් කිරීම.
	වෙනස් කොට දක්වන්න	දේවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර වෙනස්කම් හඳුනා ගැනීම.	සංකල්ප හෝ අයිතම අතර වෙනස්කම් අවධාරණය කිරීම.
	විමසන්න	මාතෘකාවක් පිළිබඳව විවිධ අදහස් සහ මත සලකා බැලීම.	විවිධ දෘෂ්ටිකෝණ ගවේශණය කර අවබෝධයක් ලබා දීම.
	පැහැදිලි කරන්න	යමක් පිළිබඳව වඩාත් විස්තරාත්මකව පැහැදිලි කිරීම.	තාර්කික සහ සවිස්තරාත්මක මත විස්තරයක් සැපයීම.
	ගෙනහැර දක්වන්න	කරුණක් පැහැදිලි කිරීම සඳහා උදාහරණ, ප්‍රස්ථාර හෝ දෘශ්‍ය භාවිතය.	සුදුසු උදාහරණ හෝ දෘශ්‍ය මාධ්‍ය සමග පැහැදිලි කිරීම් සඳහා සහය වීම.
	අර්ථකථනය කරන්න	තොරතුරු හෝ ක්‍රියාවන්හි අර්ථය පැහැදිලි කිරීම.	යමකින් අදහස් වන්නේ කුමක්දැයි ඔබේ වචනවලින් පැහැදිලි කිරීම.
	විස්තර කරන්න	යම්කිසි දෙයක් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක්.	අදාළ විස්තර ව්‍යුහගත ආකාරයට සැපයීම.
	සාරාංශගත කරන්න	ප්‍රධාන කරුණු පිළිබඳව කෙටි ප්‍රකාශයක්.	සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම.

මට්ටම	ක්‍රියා ලැයිස්තුව	නිර්වචනය	සිසුන් සඳහා විස්තරාත්මක උපදෙස්
භාවිතය අළුත් සහ සංකීර්ණ තත්වයන් යටතේ උගත් දැනුම භාවිතා කිරීම වන අතර මේ සඳහා දැනුම සහ කුසලතා ප්‍රායෝගිකව භාවිතා කිරීම අවශ්‍ය වේ.	භාවිත කරන්න.	යම්කිසි තත්වයන් තුළ දැනුම කුසලතා හෝ රීතීන් භාවිතා කිරීම.	ප්‍රතිඵල ලබාදීම සඳහා අදාළ දැනුම හෝ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම.
	ගණනය කරන්න.	ගණිතමය හෝ තාර්කික ක්‍රම මගින් අගය තීරණය කිරීම.	විසඳුමක් ලබා ගැනීම සඳහා සංඛ්‍යාත්මක හෝ තාර්කික ක්‍රියාවලීන් පැහැදිලි කිරීම.
	තීරණය කරන්න	පර්යේෂණ හෝ ගණනය කිරීම් හරහා යමක් ස්ථාපිත කිරීම.	ගණනය කිරීමෙන් හෝ පර්යේෂණයකින් පසු යමක් සොයාගැනීම හෝ නිගමනය කිරීම.
	ප්‍රදර්ශනය කරන්න.	ක්‍රියාවලිය හෝ ක්‍රමය ප්‍රදර්ශනය කිරීම.	ව්‍යුහගත පියවර හරහා පැහැදිලි උදාහරණයක් පෙන්වීම.
	පිළියෙල කරන්න.	භාවිතය සඳහා ද්‍රව්‍ය හෝ තොරතුරු සංවිධානය කිරීම.	කාර්යයක යෙදීමට පෙර අවශ්‍ය විස්තර සකස් කිරීම.
	භාවිත කරන්න	සංකල්පයන් මෙවලමක් හෝ ක්‍රමයන් අරමුණක් සඳහා භාවිතා කිරීම.	අදාළ දැනුම හෝ සම්පත් යෝග්‍ය පරිදි භාවිතා කිරීම.
	ඉදිරිපත් කරන්න.	සඵලදායී ලෙස තොරතුරු බෙදා ගැනීම.	මූලික දැනීම සහ අවබෝධයන් පැහැදිලිව සහ වෘත්තීමය වශයෙන් ඉදිරිපත් කිරීම.
විශ්ලේෂණය ව්‍යුහය සහ සම්බන්ධතා අවබෝධ කරගැනීම සඳහා තොරතුරු කුඩා සංරචකවලට වෙන් කිරීම	විශ්ලේෂණය කරන්න.	සංරචක අවබෝධ කරගැනීම සඳහා විස්තරාත්මකව පරීක්ෂා කිරීම.	වඩා හොඳ අවබෝධයක් සඳහා තොරතුරු ප්‍රධාන කොටස්වලට බෙදීම.
	සසඳන්න	සමානකම් සහ /හෝ වෙනස්කම් පරීක්ෂා කිරීම.	ප්‍රධාන පොදු ලක්ෂණ සහ වෙනස්කම් පෙන්වා දීම.
	වෙනස්කොට දක්වන්න	යමක් තවෙකින් වෙනස් කොට හඳුනා ගැනීම.	යමක් එකිනෙකට වෙනස් වන්නේ කුමකින්ද යන්න හඳුනා ගැනීම.
	පරීක්ෂා කරන්න	යමක ස්වභාවය තීරණය කිරීම සඳහා එය පරීක්ෂා කිරීම.	යමක් හොඳින් තේරුම් ගැනීම සඳහා එය හොඳින් නිරීක්ෂණය කිරීම.
	සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.	ප්‍රධාන අංශ පිළිබඳව සංවිධානාත්මක දළ විශ්ලේෂණයක් ලබා දීම.
	ක්‍රියා කරන්න	අත්හදා බැලීමක්, සමීක්ෂණයක් හෝ අධ්‍යනයක් සඳහා මූලිකාංග සංවිධානය කිරීම.	කාර්යයන් ක්‍රමානුකූලව සිදු කිරීම සඳහා ව්‍යුහාත්මක පියවර අනුගමනය කිරීම.
	චාර්තා කරන්න	සොයාගත් දෑ ව්‍යුහාත්මකව ඉදිරිපත් කිරීම.	විශ්ලේෂණය කළ තොරතුරු පැහැදිලි හා තාර්කික ආකෘතියකින් ඉදිරිපත් කිරීම.

මට්ටම	ක්‍රියා ලැයිස්තුව	නිර්වචනය	සිසුන් සඳහා විස්තරාත්මක උපදෙස්
අගය කරන්න නිර්ණායක හෝ ප්‍රමිතීන් මත පදනම්ව අදහස් හෝ ද්‍රව්‍යයන් වල වටිනාකම හෝ ගුණාත්මක භාවය පිළිබඳව විනිශ්චයන් සිදු කිරීම.	උපදෙස් දෙන්න	යෝජනා හෝ නිර්දේශ ඉදිරිපත් කිරීම	විශ්ලේෂණ මත පදනම්ව දැනුවත් මග පෙන්වීමක් ලබා දීම.
	අගය කරන්න	වටිනාකම් සඵලදායීතාවය හෝ බලපෑම පිළිබඳව විවේචනාත්මකව තක්සේරු කිරීම.	නිර්ණායක මත පදනම්ව යම් දෙයක ගුණාත්මකභාවය හෝ අදාලත්වය නිශ්චය කිරීම.
	සකස් කරන්න	ව්‍යුහගත ප්‍රවේශයන් හෝ සැලැස්මක් සංවර්ධනය කිරීම.	හොඳින් අර්ථ දක්වන ලද ක්‍රමෝපායන් හෝ උපාය මාර්ගයන් සකස් කිරීම.
	නිර්දේශ කරන්න	සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා කිරීම.	තාර්කික කරුණු මගින් සහායවන ප්‍රවේශයන් යෝජනා කිරීම.
නිර්මාණය කිරීම සුසංයෝගී හෝ ක්‍රියාකාරී සමස්තයක් සෑදීම සඳහා නව ආකාරවලින් මූලද්‍රව්‍ය ඒකාබද්ධ කිරීම නව අදහස්, නිෂ්පාදන හෝ අවබෝධ කර ගැනීමේ ක්‍රම ජනනය කිරීමේ හැකියාව	නිර්මාණය කරන්න	අළුත් දෙයක් නිර්මාණය කිරීම.	අපූර්ව සහ අරමුණු සහගත යමක් සංවර්ධනය කිරීම.
	තක්සේරු කරන්න	ගුණාත්මක භාවය, හැකියාව හෝ ස්වභාවය තක්සේරු කිරීම හෝ ඇගයීම.	පවතින තොරතුරු මත පදනම්ව තර්කානුකූල විනිශ්චයන් ලබා දීම.
	සංවර්ධනය කරන්න	අදහසක්, නිශ්පාදනයක් හෝ සංකල්පයක් පුළුල් කිරීම හෝ වැඩිදියුණු කිරීම.	කාලයත් සමගින් අදහස ශක්තිමත් හා වැඩි දියුණු කිරීම.
	යෝජනා කරන්න	සලකා බැලීම සඳහා වන සැලැස්මක් හෝ සංකල්පයක් පිළිබඳ යෝජනා කිරීම.	අදහසක් හෝ ව්‍යුහගත නිර්දේශයක් ඉදිරිපත් කිරීම.
	සංයෝජනය කරන්න	විවිධ සංරචකයන්ගේ සංයෝජනය මගින් සංගත සමස්ථයක් නිර්මාණය කිරීම.	විවිධ අදහස් හෝ අවබෝධයන් අර්ථවත් වූ නිගමනයකට ඒකාබද්ධ කිරීම.
	සැලසුම් කරන්න	යමක් සඳහා ව්‍යුහගත සැලැස්මක් නිර්මාණය කිරීම.	නිශ්පාදනයක් හෝ ක්‍රියාවලියක් සඳහා සවිස්තරාත්මක ව්‍යුහයන් සකස් කිරීම.
	ගොනු කරන්න	විවිධ මූලාශ්‍රයන්ගෙන් තොරතුරු එක් රැස් කිරීම.	එකතු කරන ලද දත්ත පුළුල් ආකෘතියකට සංවිධාන කිරීම.



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2025 විෂය නිර්දේශය

ආදර්ශ විසඳුම්

අදියර 03

3801 - මූල්‍ය වාර්තාකරණය [FAR]

අධ්‍යාපන සහ පුහුණුකිරීම් අංශයේ ප්‍රකාශනයකි.

01 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

I වන ඒකකය - පාලන ව්‍යුහය, ගිණුම්කරණයේදී ආචාරධර්මවල ඇති වැදගත්කම, සංකලිත වාර්තාකරණය, තිරසාර වාර්තාකරණය සහ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක ආකෘතිමය රාමුව.

ඉගෙනුම් ප්‍රතිඵල - මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක ආකෘතිමය රාමුව විමසීම.

(a) පොදු අරමුණු මූල්‍ය වාර්තාකරණයේ අරමුණ වන්නේ, වාර්තාකරණ අස්තීත්වයක දැනට සිටින සහ අපේක්ෂිත ආයෝජකයින්ට, ණය සපයන්නන්ට සහ අනෙකුත් ණයහිමියන්ට තීරණ ගැනීම සඳහා අස්තීත්වය පිළිබඳ ප්‍රයෝජනවත් වන මූල්‍ය තොරතුරු සැපයීමයි. (ලකුණු 02)

- (b)**
- (1) සංසන්දනාත්මක බව
 - (2) සත්‍යාපනය කළ හැකි බව
 - (3) කාලානුරූපී බව
 - (4) අවබෝධ කර ගත හැකි බව (ලකුණු 01 බැගින්, උපරිම ලකුණු 03)
- (මුළු ලකුණු 05)

02 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

I වන ඒකකය - පාලන ව්‍යුහය, ගිණුම්කරණයේදී ආචාරධර්මවල වැදගත්කම, සංකලිත වාර්තාකරණය, තිරසාර වාර්තාකරණය සහ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක ආකෘතිමය රාමුව.

ඉගෙනුම් ප්‍රතිඵල - සංකලිත වාර්තාකරණය සහ තිරසාර වාර්තාකරණය පැහැදිලි කිරීම.

(a) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත යටතේ තිරසාර වාර්තාකරණ ප්‍රමිත 1 (SLFRS S1) හි ප්‍රධාන අරමුණ වන්නේ, පොදු අරමුණු මූල්‍ය වාර්තාවල ප්‍රාථමික පරිශීලකයින් විසින් වාර්තාකරණ අස්තීත්වයකට සම්පත් සැපයීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වන එහි තිරසාරභාවයට අදාළ අවදානම් සහ අවස්ථා පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමයි. (ලකුණු 02)

- (b)**
- (1) පාලනය.
 - (2) උපාය මාර්ගය.
 - (3) අවදානම් කළමනාකරණය.
 - (4) ප්‍රමිත (metrics) සහ ඉලක්ක. (ලකුණු 01 බැගින්, ලකුණු 03)
- (මුළු ලකුණු 05)

03 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 06 - ගිණුම්කරණ සහ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම.

ඉගෙනුම් ප්‍රතිඵල - ඩිජිටල් ගිණුම්කරණයේ දත්ත ආරක්‍ෂාව සහ නිරවද්‍යතාවය පැහැදිලි කිරීම.
 - ඩිජිටල් ගිණුම්කරණ මෙවලම් හා ඒවායේ ප්‍රතිලාභ හඳුනා ගැනීම

- (a) (1) එකම සටහන දෙවරක් ඇතුළත් කිරීම.
- (2) වැරදි ගිණුම් වර්ගීකරණය.
- (3) දත්ත ඇතුළත් කිරීමේ වැරදි.
- (4) සටහන ආපසු හැරවීමේදී සිදුවන වැරදි.
- (5) සැසඳුම් වැරදි.
- (6) ගිණුමකට ඇතුළත් කිරීමේ වැරදි.
- (7) මග හැරීමේ වැරදි.

(ලකුණු 01 බැගින්, ලකුණු 02)

- (b) (1) විෂමතා හඳුනාගැනීම / සමාලෝචනය සඳහා අසාමාන්‍ය ගනුදෙනු සලකුණු කිරීම කෘතීම බුද්ධියට කල හැකිය.
- (2) ස්වයංක්‍රීය සංසන්දනය / නොගැලපීම් හඳුනා ගැනීම සඳහා කෘතීම බුද්ධියට විවිධ පද්ධතීන් හරහා සිදු කල ඇතුළත් කිරීම් ගැලපිය හැක.
- (3) ස්මාර්ට් වර්ගීකරණය / කෘතීම බුද්ධියට ඓතිහාසික දත්ත මත පදනම්ව නිවැරදි ගිණුම් වර්ගීකරණයන් ඉගෙන ගෙන යෙදිය හැක.

(ලකුණු 01 බැගින්, උපරිම ලකුණු 03)

(මුළු ලකුණු 05)

04 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අදාළ නියාමන අවශ්‍යතාවයන් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුව ව්‍යවහාර කිරීමේ සහ හෙලිදරව් කිරීමේ අවශ්‍යතාවයන්.

ඉගෙනුම් ප්‍රතිඵල - ගෝලීය ගිණුම්කරණ ප්‍රමිත සංවර්ධන ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කිරීම හා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණය ආයතනය, ගිණුම්කරණ ප්‍රමිත කමිටුව හා තිරසාර භාවය හෙලිදරව් කිරීමේ ප්‍රමිත කමිටුවේ කාර්යභාරය පැහැදිලි කිරීම.

- (a) ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ප්‍රමිති සැකසීමේ නිල ආයතනය වන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයයි. එහිදී සංගතතාවය සහ ගෝලීය භාවිතයන්ට අනුකූලතාවය සහතික කරමින් ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (IFRS), ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS)වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීම ක්‍රියාත්මක කිරීම සිදුකරයි.

(ලකුණු 03)

- (b) (1) ගිණුම්කරණ ප්‍රමිත කමිටුව.
- (2) තිරසාරභාවය පිලිබඳ හෙලිදරව්කිරීම් සඳහා වූ ප්‍රමිත කමිටුව.

(ලකුණු 02)

(මුළු ලකුණු 05)

A කොටස අවසානය

05 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නියාමන අවශ්‍යතා සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුව ව්‍යවහාර කිරීමේ සහ හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්.

ඉගෙනුම් ප්‍රතිඵල - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්වල දක්වා ඇති ගිණුම්කරණ භාවිතයන් යන හෙළිදරව් කිරීමේ අවශ්‍යතා අනුගමනය කිරීම

(a)

(රු.)

ගිණුම්කරණ පදනම	බදු පදනම	තාවකාලික වෙනස්කම්	විලම්භිත බදු වගකීම
(10,000,000 – 10,000,000 /5) = 8,000,000	(10,000,000 – 10,000,000 /4) = 7,500,000	(8,000,000 – 7,500,000) = 500,000	(500,000 x 30%) = 150,000

(ලකුණු 03)

(b) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) 19: සේවක ප්‍රතිලාභවලට අනුව, පාරිතෝෂිකය (නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් සඳහා පහත හෙළිදරව් කිරීම් අවශ්‍ය වේ:

- (1) නිශ්චිත ප්‍රතිලාභ බැඳීමේ වර්තමාන වටිනාකම සංසන්දනය කිරීම (ආරම්භක ශේෂය, වත්මන් සේවා පිරිවැය, පොලී පිරිවැය, ගෙවන ලද ප්‍රතිලාභ, ආයුගණක (Actuarial) ලාභ/අලාභ සහ අවසාන ශේෂය පෙන්වමින්).
- (2) මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත් මුදල් (වගකීම සහ ලාභාලාභ ගිණුමේ ඇතුළත් කළ ඕනෑම විසඳුමක් ඇතුළුව).
- (3) භාවිතා කරන ලද ආයුගණක (Actuarial) උපකල්පන (වට්ටම් අනුපාතය, වැටුප් වර්ධන අනුපාතය සහ විශ්‍රාම යන වයස ආදිය.)
- (4) උපකල්පනවල වෙනස්කම් බැඳීමට බලපාන ආකාරය පෙන්වන සංවේදීතා විශ්ලේෂණය.

(ලකුණු 01 බැගින්, උපරිම ලකුණු 02)

(c) (1) 2025 පෙබරවාරි 01 වන දින සිට වලංගු ගිවිසුමක් පැවතීම.

- (2) ගිවිසුමේ කාර්යසාධන බැඳීම් දෙකක් ඇතුළත් වේ: (ලකුණු 01)
 - යන්ත්‍රය සැපයීම
 - නඩත්තු සේවා.

(3) ආදායම වෙන් කළ යුත්තේ එක් එක් සංරචකයේ සාපේක්ෂ තනි විකුණුම් මිල ගණන් මත පදනම්වය. (එනම් යන්ත්‍රය සඳහා රු.4,800,000/- සහ නඩත්තු සේවා සඳහා රු. 200,000/-) (ලකුණු 01)

- (4) 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම පහත පරිදි හඳුනාගත යුතුය:
 - යන්ත්‍ර ආදායම: රු. 4,800,000/- (එක් අවස්ථාවකදී) (ලකුණු 01)
 - නඩත්තු සහාය සැපයීම මත ආදායම (මාස 2) : රු. 66,667/- (කාලය පුරා) (200,000/6 x 2) (ලකුණු 01)

(5) වර්ෂය සඳහා මුළු ආදායම: රු.4,866,667/- (ලකුණු 01)
(මුළු ලකුණු 10)

ඒකක 03 - සීමිත සමාගමක ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන.
ඉගෙනුම් ප්‍රතිඵල - LKAS 7 අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීම.

සීමාසහිත මාර්ස් (පෞද්ගලික) සමාගම
2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

(රු.'000)

මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහ:	
බදු පෙර ශුද්ධ ලාභය (W-1)	2,800
ගැලපීම්:	
ක්ෂයවීම් (W-2)	600
පාරිතෝෂික සඳහා වෙන් කිරීම	120
පොළී වියදම	150
දේපළ, පිරියත සහ උපකරණ විකිණීමෙන් ලද ලාභය	(150)
කාරක ප්‍රාග්ධන සංවලනයන්:	
තොග වැඩි වීම	(400)
වෙළෙඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ වැඩි වීම	(600)
වෙළෙඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ වැඩි වීම	40
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය	2,560
ගෙවූ පාරිතෝෂික (W-3)	(60)
ගෙවූ ආදායම් බදු (W-4)	(1,800)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය	700
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහ:	
වාහනය විකිණීමෙන් ලද මුදල්	150
නව යන්ත්‍රය මිලදී ගැනීම	(1,500)
ආයෝජන ක්‍රියාකාරකම් වල යෙදූ ශුද්ධ මුදල්	(1,350)
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල් ප්‍රවාහ:	
වසර තුළ ලබාගත් දිගු කාලීන ණය	1,000
ගෙවූ පොළී	(150)
ගෙවූ ලාභාංශ	(800)
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල්	50
මුදල් සහ මුදල් සමාන දෑ වල ශුද්ධ අඩුවීම	(600)
2024.04.01 දිනට ආරම්භක මුදල් සහ මුදල් සමාන දෑ	2,400
2025.03.31 දිනට අවසාන මුදල් සහ මුදල් සමාන දෑ	1,800

පෙර වැඩ:

W-1 බදු පෙර ගුද්ධ ලාභය /(අලාභය) රු. (000)

බදු පසු ගුද්ධ ලාභය	2,000
බදු	800
බදු පෙර ගුද්ධ ලාභය	2,800

W-2 දේපල, පිරිසක සහ උපකරණ ක්ෂය රු. (000)

අවසාන සමුච්චිත ක්ෂයවීම් ශේෂය	3,200
ආරම්භක සමුච්චිත ක්ෂයවීම් ශේෂය	(2,600)
වසර සඳහා ක්ෂයවීම්	600

W-3 ගෙවූ පාරිතෝෂික රු. (000)

අවසාන පාරිතෝෂික වෙන් කිරීම	420
වසර සඳහා පාරිතෝෂික වෙන් කිරීම	(120)
ආරම්භක පාරිතෝෂික වෙන් කිරීම	(360)
පාරිතෝෂික ගෙවීම්	(60)

පාරිතෝෂික සඳහා වෙන් කිරීම් ගිණුම

මුදල්	60	ඉ/ගෙ/ශේෂය	360
ප/ගෙ/ශේෂය	420	ලාභා'අලාභ	120
	480		480

W4 ගෙවිය යුතු ආදායම් බදු ගිණුම රු. (000)

මුදල්	1,800	ඉ/ගෙ/ශේෂය	1,000
		ලාභා'ලාභ	800
	1,800		1,800

(මුළු ලකුණු 10)

07 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 02 - මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නියාමන අවශ්‍යතා සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අනුව ව්‍යවහාර කිරීමේ සහ හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන්

ඉගෙනුම් ප්‍රතිඵල - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්වල දක්වා ඇති ගිණුම්කරණ භාවිතයන් යන හෙළිදරව් කිරීමේ අවශ්‍යතා අනුගමනය කිරීම.

(a) 2025 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උපුටා ගැනීම:

	රු. '000
භාවිත අයිතිය සහිත වත්කම්	2,522,815
ජංගම නොවන වගකීම්:	
කල්බදු ණයහිමියා	1,090,908
ජංගම වගකීම්:	
කල්බදු ණයහිමියා	991,736

2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනයේ උපුටා ගැනීම:

	රු. '000
කල්බදු පොලිය	298,422
ක්ෂයවීම	1,261,407

පෙර වැඩ:

කල්බදු වගකීම යනු අනාගත කල්බදු ගෙවීම්වල වර්තමාන වටිනාකමයි.

භාවිත අයිතිය සහිත වත්කම්වල කල්බදු වගකීම සහ පූර්ව ගෙවීම් ඇතුළත් වේ.

කල්බදු වගකීම	2,984,222.39
භාවිත අයිතිය සහිත වත්කම	3,784,222.39

$$PV = Px \frac{1-(1+r)^{-n}}{r}$$

$$PV = \text{මිලියන } 1.2 \times \left[\frac{1-(1+0.10)^{-3}}{r} \right]$$

$$= \text{මිලියන } 1.2 \times 2.48685$$

$$= \text{රු. } \underline{\underline{2,984,222.39}}$$

හෝ

$$\begin{aligned} \text{කල්බදු වගකීම} &= \frac{1,200,000}{1.1} + \frac{1,200,000}{1.1^2} + \frac{1,200,000}{1.1^3} \\ &= 1,090,909.09 + 991,735.54 + 901,577.76 \\ &= 2,984,222.39 \end{aligned}$$

$$\begin{aligned} \text{භාවිත අයිතිය සහිත වත්කම} &= 2,984,222.39 + 800,000 \\ &= \underline{\underline{3,784,222.39}} \end{aligned}$$

(ලකුණු 06)

$$\text{ක්ෂයවීම} = 3,784,222 / 3 = 1,261,407$$

$$\begin{aligned} \text{භාවිත අයිතිය සහිත වත්කමෙහි 2025 මාර්තු 31 දිනට ධාරණ අගය} &= 3,784,222 - 1,261,407 \\ &= \underline{\underline{2,522,815}} \end{aligned}$$

වසර	ආරම්භක ශේෂය	වාරිකය	ප්‍රාග්ධනය	පොලිය	අවසාන ශේෂය
1	2,984,222	1,200,000	901,578	298,422	2,082,644
2	2,082,644	1,200,000	991,736	208,264	1,090,908
3	1,090,908	1,200,000	1,090,908	109,092	-

(b)

(i) වගකීම සිදුවිය හැකි නමුත් සසම්භාවී නොමැති නිසා එය ප්‍රතිපාදනයක් සඳහා වන නිර්ණායකය සපුරාලන්නේ නැත.

මූල්‍ය ප්‍රකාශනවල සටහන්වල අසම්භව්‍ය වගකීමක් ලෙස එය හෙළිදරව් කළ යුතුය. (ලකුණු 02)

(ii)

- (1) අසම්භව්‍ය වගකීමේ ස්වභාවය, අසම්භව්‍ය වගකීමේ ස්වභාවය පිළිබඳ කෙටි විස්තරයක්.
- (2) එහි මූල්‍ය බලපෑම පිළිබඳ ඇස්තමේන්තුවක් හෝ එවැනි ඇස්තමේන්තුවක් කළ නොහැකි බවට ප්‍රකාශයක්.
- (3) පිටතට ගලා යාමේ ප්‍රමාණය හා වේලාවට අදාළ අවිනිශ්චිතතාවයන් පිළිබඳ ඇඟවීමක්.
- (4) නැවත අය කර ගැනීමට හැකි ඕනෑම ආකාරයක්.

(ලකුණු 01 බැගින්, ලකුණු 02)
(මුළු ලකුණු 10)

B කොටසේ අවසානය

08 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 03 - සීමිත සමාගමක ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන.

ඉගෙනුම් ප්‍රතිඵල - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව ප්‍රසිද්ධ කිරීම සඳහා මූල්‍ය ප්‍රකාශන (පොදු අරමුණ සඳහා වූ මූල්‍ය ප්‍රකාශන) පිළියෙල කිරීම හා වාර්තාකරණය.

(a)

සීමාසහිත මෙට්‍රෝ විල්ස් පොදු සමාගම
2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා
ලාභා'ලාභ සහ අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (රු.'000)

විකුණුම් (W-1)		933,500
(-) විකුණුම් පිරිවැය		(680,000)
දළ ලාභය		253,500
වෙනත් ආදායම් (W-5)		22,460
		275,960
(-) වියදම්:		
බෙදාහැරීමේ වියදම් (W-5)	(43,750)	
පරිපාලන වියදම් (W-5)	(86,900)	
වෙනත් වියදම් (W-5)	(11,500)	(142,150)
බදු පෙර ලාභය		133,810
ආදායම් බදු (W-6)		(9,000)
බදු පසු ලාභය		124,810
අනෙකුත් විස්තීර්ණ ආදායම්		-
ප්‍රත්‍යාගණන ලාභය		20,000
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම්		144,810

(ලකුණු 06)

(b)

සීමාසහිත මෙට්‍රෝ විල්ස් පොදු සමාගම

2025 මාර්තු 31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු.'000)

ජංගම නොවන වත්කම්:		
දේපල, පිරිසත, සහ උපකරණ		315,950
ජංගම වත්කම්:		
තොග	110,000	
වෙළෙඳ ලැබිය යුතු මුදල් (W-8)	101,460	
ඉදිරියට කළ ගෙවීම් (4,800 - 1,200)	3,600	
මුදල් සහ මුදල් වලට සමාන දෑ	114,800	329,860
මුළු වත්කම්		645,810
ස්කන්ධය සහ වගකීම්:		
ස්කන්ධය:		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	400,000	
රඳවාගත් ඉපැයීම්	122,810	
ප්‍රත්‍යාගණන සංචිතය	20,000	542,810
ජංගම නොවන වගකීම්:		
දිගු කාලීන ණය		60,000
ජංගම වගකීම්:		
වෙළඳ ගෙවිය යුතු මුදල්	28,000	
ගෙවිය යුතු පොලී (W-4)	5,400	
උපචිත වියදම් (1,000 + 600)	1,600	
ගෙවිය යුතු ආදායම් බදු (W-6)	8,000	43,000
මුළු ස්කන්ධය සහ වගකීම්		645,810

(ලකුණු 08)

(c)

සීමාසහිත මෙට්‍රෝ විල්ස් පොදු සමාගම
2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා
ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය (රු.'000)

	ප්‍රකාශිත ප්‍රාග්ධනය	රඳවාගත් ඉපැයීම්	ප්‍රත්‍යාගණන සංචිත	එකතුව
2024 අප්‍රේල් 1 දිනට ශේෂය	400,000	18,000	-	418,000
වර්ෂය සඳහා ලාභය	-	124,810	-	124,810
ලාභාංශ ගෙවීම	-	(20,000)	-	(20,000)
ප්‍රත්‍යාගණන ලාභය	-	-	20,000	20,000
2025 මාර්තු 31 දිනට ශේෂය	400,000	122,810	20,000	542,810

(ලකුණු 03)

(d)

සීමාසහිත මෙට්‍රෝ විල්ස් පොදු සමාගම
2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා
දේපළ, පිරියත සහ උපකරණවල වෙනස්වීම් දැක්වෙන සටහන (රු.'000)

	ඉඩම්	ගොඩනැගිලි	යන්ත්‍ර	මෝටර් වාහන	උපකරණ	නොනිම් ප්‍රාග්ධන	එකතුව
2024 අප්‍රේල් 1 දිනට පිරිවැය	120,000	60,000	65,000	15,000	7,000	85,000	352,000
එකතු කිරීම්	-	-	-	-	-	-	-
ප්‍රත්‍යාගණන ලාභය	20,000	-	-	-	-	-	20,000
පොලී පිරිවැය ප්‍රාග්ධනීකරණය (W-4)	-	-	-	-	-	5,400	5,400
ඉවත් කිරීම්	-	-	-	(8,000)	-	-	(8,000)
හානිකරණය (W-7)	-	-	(2,500)	-	-	-	(2,500)
2025 මාර්තු 31 දිනට ශේෂය	140,000	60,000	62,500	7,000	7,000	90,400	366,900
ක්ෂය:							
2024 අප්‍රේල් 1 දිනට සමුච්චිත ක්ෂය	-	18,000	21,000	4,000	600	-	43,600
වාර්ෂික ක්ෂය	-	1,200	6,500	3,750	1,400	-	12,850
ඉවත් කිරීම්	-	-	-	(5,500)	-	-	(5,500)
2025 මාර්තු 31 දිනට සමුච්චිත ක්ෂය	-	19,200	27,500	2,250	2,000	-	50,950
2025 මාර්තු 31 දිනට ධාරණ අගය	140,000	40,800	35,000	4,750	5,000	90,400	315,950

(ලකුණු 04)

පෙර වැඩ

W1: විකුණුම්

ශේෂ පිරික්සුම අනුව විකුණුම්	940,000
වැරද්ද: දේපළ, පිරිසිදු උපකරණ විකිණීම වාර්තා කිරීම	(6,500)
	933,500

W2: මෝටර් වාහනය විකිණීම මත ලාභ ගිණුම

මුදල් ලැබීම්	6,500
ධාරණ අගය	(2,500)
(පිරිවැය 8,000 - සමුච්චිත ක්ෂයවීම් 5,500)	
ලාභය	4,000

W3: ක්ෂය ගිණුම

ගොඩනැගිලි (180,000 - 120,000) / 50	1,200
යන්ත්‍ර (65,000 / 10)	6,500
උපකරණ (7,000 / 5)	1,400
මෝටර් වාහන (15,000 / 4)	3,750
	12,850

W4: පොලී පිරිවැය ප්‍රාග්ධනීකරණ ගිණුම

ප්‍රාග්ධනික කළ යුතු පොලිය = $60,000 \times 12\% \times 9/12 = \underline{5,400}$

W5: වියදම් වර්ගීකරණය

	අනෙකුත් ආදායම්	පරිපාලන වියදම්	බෙදාහැරීමේ වියදම්	අනෙකුත් වියදම්
ශේෂ පිරික්සුම අනුව	4,000	75,000	40,000	9,000
බොල් ණය නැවත අයකර ගැනීම	1,800	-	-	-
බොල් ණය අධි වෙන්කිරීම් (W-9)	12,660	-	-	-
ක්ෂයවීම් (W-3)	-	9,100	3,750	-
මෝටර් වාහනය විකිණීමෙන් ලද ලාභය (W-2)	4,000	-	-	-
විගණන සහ බදු උපදේශන	-	1,600	-	-
කුලිය (4,800 x 3/12)	-	1,200	-	-
හානිකරණය (W-7)	-	-	-	2,500
	22,460	86,900	43,750	11,500

W6: ගෙවිය යුතු ආදායම් බදු ගිණුම

මුදල්	11,000	ඉ/ගෙ/ගේෂය	10,000
ප/ගෙ/ගේෂය	8,000	ලාභා'ලාභ	8,000
		ලාභාලාභ උමංචා වෙන්කිරීම්	1,000
	19,000		19,000

W7: භාණිකරණය

පිරිවැය	65,000
සමුච්චිත ක්ෂය	(27,500)
ධාරණ අගය	37,500
නැවත අය කළ හැකි අගය	35,000
භාණිකරණය	2,500

ඉදිරියට ගෙවූ කුලී :

4,800 x 3/12 = 1,200 - කුලිය ලාභා'ලාභ

4,800 x 9/12 = 3,600 - ඉදිරියට ගෙවූ කුලිය

W8: වෙළෙඳ ලැබිය මුදල් ගිණුම

ගේෂ පිරික්සුම අනුව ගේෂය	105,000
වැරද්ද: බොල් ණය නැවත අයකර ගැනීම	1,800
	106,800
බොල් ණය සඳහා වෙන්කිරීම් (රු.106,800/- න් 5% ක්)	(5,340)
	101,460

W9: වෙළෙඳ ලැබිය යුතු මුදල් සඳහා වන ප්‍රතිපාදන

ගේෂ පිරික්සුම අනුව ගේෂය	18,000
අවශ්‍යකරන ප්‍රතිපාදනය	(5,340)
අධි වෙන්කිරීම	12,660

(මුළු ලකුණු 25)

09 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 04 - මූල්‍ය හා මූල්‍ය නොවන දත්ත හා තොරතුරු අර්ථකථනය කිරීම.

ඉගෙනුම් ප්‍රතිඵල - මූල්‍ය අනුපාත යොදා ගනිමින් මූල්‍ය වාර්තා විශ්ලේෂණ කිරීම සහ අර්ථකථනය කිරීම
 (ලාභදායීත්ව අනුපාත, ආයෝජන අනුපාත, ද්‍රවශීලතා අනුපාත, කාර්යක්ෂමතා අනුපාත සහ තෝලන අනුපාත).

(a)		<u>2024/25</u>
(i) දළ ලාභ අනුපාතය =	$\frac{\text{දළ ලාභය}}{\text{විකුණුම්}} \times 100 =$	$\frac{430,000}{1,850,000} \times 100 =$ 23.24%
(ii) ශුද්ධ ලාභ අනුපාතය =	$\frac{\text{බදු පසු ලාභය}}{\text{විකුණුම්}} \times 100 =$	$\frac{150,000}{1,850,000} \times 100 =$ 8.11%
(iv) ණයගැති එකතු කිරීමේ කාලය	$=$	$\frac{520,000}{1,295,000} \times 365 =$ දින 147
	$\frac{\text{සාමාන්‍ය ණයගැති}}{\text{ණයට විකුණුම්}} \times 365$	දින 147
(iv) ණයහිමි පියවීමේ කාලය	$=$	$\frac{125,000}{1,211,250} \times 365 =$ දින 38
	$\frac{\text{සාමාන්‍ය ණයහිමි}}{\text{ණයට ගැනුම් (W-1)}} \times 365$	දින 38
(v) කොටසක ඉපැයීම්	$\frac{\text{බදු පසු ශුද්ධ ලාභය}}{\text{සාමාන්‍ය කොටස් ගණන}}$	$\frac{150,000}{20,000} =$ රු.7.50

W1: ගැනුම්

ආරම්භක තොගය	115
ගැනුම්	1,425
අවසන් තොගය	(120)
විකුණුම් පිරිවැය	1,420

ණයට ගැනුම් = $1,425 \times 85\% = 1,211,250$

(ලකුණු 05)

(b) කර්මාන්ත සාමාන්‍ය අනුපාත සමඟ සසඳන විට **සීමාසහිත Vega පොදු සමාගමෙහි** ලාභදායීතා අනුපාත තරමක් අඩුය. කර්මාන්ත සාමාන්‍යය 25% සමඟ සසඳන විට **සීමාසහිත Vega පොදු සමාගම** දළ ලාභ අනුපාතය වාර්තා කර ඇත්තේ 23.24% ක් පමණි. මෙය අඩු මිල අය කිරීම සහ ඉහළ විකුණුම් පිරිවැය, අඩු විකුණුම්, සැපයුම් දාම අකාර්යක්ෂමතා ආදිය නිසා විය හැකිය. ශුද්ධ ලාභ අනුපාතය සම්බන්ධයෙන් ගත් කල, **සීමාසහිත Vega පොදු සමාගමෙහි** ශුද්ධ ලාභ අනුපාතය 8.11% ක් වූ අතර එය කර්මාන්ත සාමාන්‍යය වන 10% ට වඩා අඩුය. එය ඉහළ මෙහෙයුම් හෝ මූල්‍ය වියදම්, පරිපාලනයේ හෝ බෙදාහැරීමේ මාර්ග හැසිරවීමේ අභ්‍යන්තර අකාර්යක්ෂමතාවයන් නිසා විය හැකිය.

ණයගැති එකතු කිරීමේ කාලය දින 90 ක කර්මාන්ත සාමාන්‍යයට සාපේක්ෂව දින 147 කි. මෙය සමාගමේ දුර්වල ණයගැති එකතු කිරීමේ පිළිවෙත නිසා වන අතර ණයගැතියන් විසින් කලින් පියවීම් දිරිමත් කිරීම සඳහා අය කර ගැනීම් වැඩිදියුණු කිරීමට හෝ වට්ටම් ලබා දීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය.

සීමාසහිත Vega පොදු සමාගමෙහි ණයහිමි පියවීම් කාලය කර්මාන්ත සාමාන්‍යයට සාපේක්ෂව ඉතා කෙටි වේ. මෙය වේගවත් ණය ගෙවීම් හෝ අඩු වාසිදායක ණය නියමයන් නිසා විය හැකිය. ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීම සඳහා සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් එය වැඩිදියුණු කළ යුතුය.

කොටසක ඉපැයීම රු.7.50 ක් වන අතර එය කර්මාන්ත සාමාන්‍යයට සාපේක්ෂව තරමක් අඩුය. අඩු ලාභදායීතාවය ප්‍රධාන මාර්ගය විය හැකිය, මන්ද එය කොටසක ඉපැයීමට සෘජුවම බලපාන බැවිනි.

(ලකුණු 05)

(මුළු ලකුණු 10)

10 වන ප්‍රශ්නය සඳහා යෝජිත පිළිතුර

ඒකක 05 - ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

ඉගෙනුම් ප්‍රතිඵල - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සමාගම් සමූහයක් සඳහා ඒකාබද්ධ මූල්‍ය තත්ව ප්‍රකාශය පිළියෙල කිරීම.

(a)

ගැනුම් ප්‍රතිඵලය	90,000
පාලනයට යටත් නොවන කොටස්ගිණියන්ගේ සාධාරණ අගය (NCI)	25,000
මුළු ප්‍රතිඵලය	115,000
අඩු කළා: අත්පත් කරගන්නා විට ශුද්ධ වත්කම් (60,000 + 4,000)	(64,000)
අත්පත් කරගැනීම මත කීර්ති නාමය	51,000

(ලකුණු 04)

(b)

සීමාසහිත Orian සමූහය

2025 මාර්තු 31 දිනට

ඒකාබද්ධ මූල්‍ය තත්ව ප්‍රකාශය

වත්කම්		රු.'000	
දේපල, පිරිසත සහ උපකරණ	120,000 + 80,000	200,000	
කීර්ති නාමය (භානිකරණයෙන් පසු ශුද්ධ)	51,000 - 4,000	47,000	භානිකරණය රු.4,000 කි.
ජංගම වත්කම්:			
නොග (W-1)	18,000 + 22,000 - 200	39,800	
වෙළෙඳ සහ අනෙකුත් ලැබිය යුතු මුදල්	20,000 + 14,000	34,000	
මුදල් සහ බැංකුව	5,000 + 2,500	7,500	
මුළු වත්කම්		328,300	
ස්කන්ධය සහ වගකීම්:			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	150,000	150,000	
සමූහයේ රඳවා ගත් ඉපැයීම් (W-2)		31,350	
පාලනයට යටත් නොවන හිමිකම (NCI) (W-3)		25,450	
දිගු කාලීන ණය	40,000 + 30,000	70,000	
සේවක ප්‍රතිලාභ	6,000 + 3,500	9,500	
ජංගම වගකීම්:			
වෙළඳ ගෙවිය යුතු මුදල්	27,000 + 12,000	39,000	
ගෙවිය යුතු ආදායම් බදු	3,000	3,000	
මුළු ස්කන්ධය සහ වගකීම්		328,300	

පෙර වැඩ

(W-1) උපලබ්ධි නොවූ ලාභ = $1,000/125 \times 25 = 200$

(W-2) ඒකාබද්ධ රඳවා ගත් ඉපැයීම් ගිණුම

උපලබ්ධි නොවූ ලාභ	150	ඉ/ගෙ/ශේෂය	30,000
කීර්ති නාමය හානිකරණය	3,000	NPහි ලාභය	4,500
ප/ගෙ/ශේෂය	31,350		
	34,500		34,500

(W-3) පාලනය යටත් නොවන හිමිකම් ගිණුම

උපලබ්ධි නොවූ ලාභ	50	සාධාරණ අගය	25,000
කීර්ති නාමය	1,000	ලාභය	1,500
ප/ගෙ/ශේෂය	25,450		
	26,500		26,500

(ලකුණු 11)

(මුළු ලකුණු 15)

C කොටසේ අවසානය